

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නිභගොඩ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ජර්කාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නිභගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවත් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පිරිවැය රු.190,000 ක් වූ ශබ්ද විකාශන යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා දරන ලද ප්‍රාග්ධන වියදම් අයහාර වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වියදම් අයහාර වියදම් ලෙස ගිණුම්ගත කිරීම නිවැරදි කළ යුතුය.
(ආ) පිරිවැය රු.241,607 ක් වූ පරිභෝජන ස්වභාවයේ අයිතම 16 ක් ලී බඩු සහ සවිකිරීම් උපකරණ හා යන්ත්‍ර උපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	අයිතම වටිනාකම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේදී ගෙවිය යුතු එකතුව රු.මිලියන 1.56 ක් වූ වියදම්, විවිධ ණයහිමි යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු වියදම් වෙනුවෙන් විවිධ ණයහිමි යටතේ වෙන්කිරීම් සිදුකළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ස්ථාවර වත්කම් ලේඛනය, ශේෂ සනාථන ලිපි, කාල විශ්ලේෂණ, අත්තිකාරම් ලේඛනය හා විස්තරාත්මක උප ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 8.44 ක් වූ ගිණුම් විෂයන් 06ක් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

ඉදිරියේ දී නිවැරදි කරන බව

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ තහවුරු කරන ස්ථාවර වත්කම් ලේඛනය, ශේෂ සනාථන ලිපි, කාල විශ්ලේෂණ, අත්තිකාරම් ලේඛනය හා විස්තරාත්මක උපලේඛන විගණනයට ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ පුනරාවර්තන ආදායම රු.මිලියන 13.23 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු.මිලියන 3.37 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	2024				දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	2023				දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		බිල් ආදායම	කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය			බිල් ආදායම	කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.		රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	3,784,520	4,597,658	3,777,202	4,488,927	3,435,057		3,148,844	1,612,550	3,668,471			
(ii) කුලී	3,957,814	2,305,752	2,297,407	84,833	3,625,000		2,766,977	2,855,192	76,488			
(iii) බලපත්‍ර ගාස්තු	1,403,000	1,500,506	1,286,400	214,106	1,858,000		2,110,357	2,114,157	-			
(iv) වෙනත් ආදායම්	7,414,000	6,359,851	6,512,286	-	9,339,000		22,424,369	22,457,717	152,435			
	16,559,334	14,763,767	13,873,295	4,787,866	18,257,057		30,450,547	29,039,616	3,897,394			

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ)	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(i)	සමාලෝචිත වර්ෂය ආරම්භයට හිඟ වරිපනම් ශේෂය රු.මිලියන 3.66 ක් වූ අතර වර්ෂය අවසන් දිනට වරිපනම් ඒකක 2378 කට අදාළව රු.මිලියන 4.34 ක හිඟ ශේෂයක් පැවතුණි.	රු.373,962 ක මුදලක් අය කර ගෙන ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134(1) වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි, දියුණු කළ ප්‍රදේශ වශයෙන් ප්‍රකාශයට පත්කර වසර 07 ක් ගතවී තිබුණු ප්‍රදේශවල වරිපනම් දේපල තක්සේරු කර වරිපනම් අයකර නොතිබුණි.	තක්සේරු කිරීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තු වෙත ඉල්ලීම් කර ඇති බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව වරිපනම් දේපල හඳුනාගෙන තක්සේරු කර වරිපනම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	වෙනත් ආදායම්	සමාලෝචිත වර්ෂය අවසන් දිනට පළාත් ඒකභ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
	සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් අයවිය යුතුව පැවති උසාවි දඩ රු.මිලියන 1.46 ක් හා මුද්දර ගාස්තු රු.මිලියන 27.04 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.		

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සභා බලප්‍රදේශය තුළ දෛනිකව රැස් කරන කසළවලින් කොටසක් කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබුණු අතර, ඉතිරි දිරාපත්වන හා දිරාපත් නොවන කසළ බැහැර කිරීම සඳහා ස්ථිර හා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර නාදුගල කිරිල කැලයට අයත් පෞද්ගලික ඉඩමකට කසළ බැහැර කර පස්වලින් යටකිරීම පමණක් සිදුකර තිබුණි.

නොදිරන කසළ, පොලිතින්, කාඩ්බෝඩ්, ප්ලාස්ටික් ආදිය අලෙවි කරන අතර ඉතිරි සියල්ල නාදුගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක කසළ අංගනයකට දමා පස්වලින් වැසීම සිදු කරන බව.

කසළ බැහැර කිරීම සඳහා ස්ථිර හා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 23 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව සභා බල ප්‍රදේශයේ ඇති සභා මාර්ග හඳුනාගෙන 24(1) වගන්තිය ප්‍රකාරව ඒවායේ නාම ලේඛනයක් පලකරනු ලැබිය යුතු වුවත්, සභාව විසින් 1995 වර්ෂයෙන් පසු එසේ සිදුකර නොතිබුණි.

මාර්ග ගැසට් කිරීම සඳහා සභා මාර්ග පද්ධතිය රජයේ මිනින්දෝරුවරුන් යොදා මැනුම් කටයුතු සිදු කිරීමේදී ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව.

පනත ප්‍රකාරව මාර්ග හඳුනාගෙන නාමලේඛනයක් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.

(ආ) දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති හා අංක දපපා/පපාකො/2010/01 දරන චක්‍රලේඛයේ 11 ඡේදයෙහි විධිවිධානවලට අනුකූල නොවී සභාව සතු වෙළඳ සංකීර්ණයක කඩකාමර 08 ක් අතුරු බදු දී තිබුණි. එමෙන්ම එම වෙළඳ සංකීර්ණයේ කඩකාමර 03ක් හා මාළු කඩ 03 ක් භාවිතයට නොගෙන වසර 01 ත් වසර 11 ත් අතර කාලයක සිට වසාදමා තිබුණි.

මේ වන විට අතුරු බදු දීම නතර කර ඇති බවත්, කඩ කාමර 03 ක් විවෘත කර ඇති බවත්, මාළු කඩ කාමර 03 ක් කිහිප අවස්ථාවකදීම ටෙන්ඩර් කරනු ලැබුවත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බව හා කඩ කාමර නඩත්තු කටයුතු සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් මූල්‍ය පහසුකම් සපයාගෙන අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව.

චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ඇ) 2009 ජුනි 17 දිනැති අංක 09/2009(I) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 02 (I) ඡේදය ප්‍රකාරව සියළුම රාජ්‍ය සේවකයින් තම සේවා ස්ථානයට පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු සටහන් කිරීමේ යන්ත්‍ර මගින් සනාථ කළයුතු වුවත්, සභාවේ නිලධාරීන් විසින් නිසි පරිදි ඇඟිලි සලකුණු යන්ත්‍රය මගින් පැමිණීම පිටවීම සටහන් කර නොමැති අවස්ථා 347 ක් නිරීක්ෂණය විය.	අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව.	උපදෙස් උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතු අතර එසේ කටයුතු නොකළ නිලධාරීන් සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
---	-------------------------------------	--

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මාර්ගෝපදේශ 3.6.1(ඇ) අනුව මුල් කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 50 ක සීමාවක් දක්වා භාණ්ඩ ප්‍රසම්පාදනය කිරීම සඳහා නැවත ඇණවුම් කිරීමට විශේෂ අවස්ථානුගත කරුණුවලදී පමණක් බලය පවරනු ලැබිය හැකි වුවද ඊට අනුකූල නොවී, සභාව විසින් සමාලෝචිත වර්ෂයේදී අවස්ථා 03 කදී එකතුව රු.336,000 ක් වැයකර LED බල්බ 400 ක් මිලදී ගෙන තිබුණු අතර එය සියයට 400 ක ප්‍රතිශතයක් විය.	අඩුපාඩු මේ වන විට නිවැරදි කර ගනිමින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශය ප්‍රකාරව මිලදී ගැනීම සිදුකරන බව.	2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු නොකළ නිලධාරීන් සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සේවක සංඛ්‍යා සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට සභාවේ තනතුරු 32 ක් අතිරික්තව පැවතුණි	අතිරික්ත නිලධාරීන් අනුමත කර ගැනීමට කටයුතු කරන බව.	සභාව සඳහා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය පිළිබඳ සමාලෝචනයක් කර ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) සභාවේ ද්විතීය මට්ටමේ නිලධාරියෙකු හා ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් 05 කු වෙත තනතුරුවලට අදාළ රාජකාරි පැවරීමකින් තොරව වෙනත් තනතුරුවල රාජකාරි පවරා 2024 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා රු.මිලියන 3.06 ක් වැටුප් හා දීමනා ලෙස සභා අරමුදලින් ගෙවීම් කර තිබුණි.	පුරප්පාඩු සපුරා ගැනීමෙන් පසු එම වරද නිවැරදි කරන බව.	තනතුරට අදාළ රාජකාරි පැවරීම කළ යුතුය.